



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මානවකාසේතු හා සමාජීයවිද්‍යා පීඩිය

භාස්ත්‍රවේදී උපාධි සිවිචන වසර ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය -2018 අගෝස්තු/සැප්තැම්බර් ආර්ථික විද්‍යාව

ECON 4122.03 – ව්‍යාපෘති කළමනාකරණය

කාලය : පැය තුනකි (03)

සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

01. (අ) ව්‍යාපෘතියක ප්‍රධාන ගුණාංග වෙනත් ක්‍රියාකාරකම්වලින් වෙනස් කොට දක්වන්න.

(ලකුණු 04)

- (ආ) ව්‍යාපෘති පිළිච්ඡා ව්‍යාපෘතියක ගක්‍රන්තාව මෙහෙයෙන් පිළිබඳව අවධානය යොමු කරමින් කොට්ඨාසියක පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ඇ) කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තද්බූදය අඩු කිරීම සඳහා මොනොරේල් ව්‍යාපෘතියක ගක්‍රන්තාව ශ්‍රී ලංකා රජය අධ්‍යයනය කරමින් සිටියි. මෙම ව්‍යාපෘතියට අදාළව පහත සංකල්ප සහ ඒවායේ හාවිතයන් කොට්ඨාසියක පැහැදිලි කරන්න.

- (i). මූල්‍ය ගක්‍රන්තාව
- (ii). මෙහෙයුම් ගක්‍රන්තාව
- (iii) තාක්ෂණික ගක්‍රන්තාව
- (iv) පාරිසරික ගක්‍රන්තාව

(ලකුණු 12)

- (ඇ) ඉහත (ඇ) කොටසේ මොනොරේල් ව්‍යාපෘතියේ ගක්‍රන්තාව අධ්‍යයනය සඳහා මූල්‍ය විශ්ලේෂණය සූදුසු නොවේ. මෙම ප්‍රකාශය සමග ඔබ එකත වන්නේ ද? ඔබගේ පිළිතුරු පැහැදිලි කරන්න.

(ලකුණු 04)

(මුළු ලකුණු 25)

02. (අ) "ව්‍යාපෘති සැලසුම් කිරීමේ පදනම් ලියවීල්ල වනුයේ වැඩ බෙදීමේ ව්‍යුහය යි" මෙම ප්‍රකාශයේ අදහස පැහැදිලි කරන්න.

(ලකුණු 05)

- (ආ) වැඩ බෙදීමේ ව්‍යුහයක් ගොඩනගාගත හැකි ආකාර පහක් (05) ක් කොට්ඨාසියක පැහැදිලි කරන්න.

(ලකුණු 05)

(ඇ) ඔබ විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා විෂය සංගමයේ සහාපති යැයි සිතන්න. විෂය සංගමය මගින් විශ්වවිද්‍යාලයේ අවසන් වසර සිපුන් සඳහා පරෙයෝග සැසියක් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතියෙහි සම්බන්ධිකාරක වගයෙන් ව්‍යාපෘතිය සඳහා අවම වගයෙන් ස්ථ්‍රී තුනක් (03) ක් වත් පවතින සේ වැඩිමේ ව්‍යුහයක් සකස් කරන්න.

(ලකුණු 15)

(මූල ලකුණු 25)

03. (අ) ව්‍යාපෘතිවලට අදාළව ත්‍රිත්ව බාධක (Triple Constraints) යන්න පැහැදිලි කරන්න.

(ලකුණු 03)

(ආ) ක්‍රියාකාරකමක කාලය ඇස්තමේන්තු කිරීමට යොදාගත හැකි ඇන්ලොග් ක්‍රමය (Analogy Method) කෙටියෙන් පැහැදිලි කරන්න.

(ලකුණු 04)

(ඇ) විවාහ ඇල්බමයක් සකස් කිරීමේ ව්‍යාපෘතියකට අදාළව පහත ක්‍රියාකාරකම් සහ කාලයන් ඔබට ලබා දී ඇත.

<u>ක්‍රියාව</u>	<u>කාලය දින</u>
ඡායාරූප ගැනීම	4
ඡායාරූප සංස්කරණය කිරීම	6
තේරා ගැනීම සඳහා ඡායාරූප ලබාදීම	1
තේරාගත් ඡායාරූපවල ලැයිස්තුවක් ලබා ගැනීම	1
ඡායාරූප මුද්‍රණය කිරීම	5
අවසන් බැඳීම සිදු කිරීම	1

ඉහත ව්‍යාපෘතිය ආධාරයෙන් පහත සංකල්ප පැහැදිලි කරන්න.

- (i) ව්‍යාපෘතියක අනිමතාර්ථ රඳා පැවතීම
- (ii) ව්‍යාපෘතියක බාහිර රඳා පැවතීම
- (iii) අවසානයේ සිට ආරම්භක සම්බන්ධතාවන් (Finish to start relationships)
- (iv) ලිඛි ටයිම (Lead Time)
- (v) ප්‍රමාද කාලය (Lag Time)

(ලකුණු 10)

(ඉ) නගරයක නගරාධිපතිවරයෙකු විසින් 802.11b තනි බැන්දුම් (single band) WIFI පහසුකම් සියලුම නගර සහා පහසුකම් මධ්‍යස්ථාන වෙත ලබාදීමට සැලසුම් කරමින් සිටියි. මෙම ව්‍යාපෘතිය මගින් නගරයේ ර් පාලනය වැඩිදියුණු කරයි. මෙය මාස 06 ක ව්‍යාපෘතියක් වන අතර එය 2019 මාර්තු මාසයේදී අවසන් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති ප්‍රයුළ්තියක් (project charter) සකස් කරන්න.

(ලකුණු 08)

(මූල ලකුණු 25)

04. (අ) ජාල සටහන් විශ්ලේෂනයට අදාළ අවධි මාරුග ක්‍රමය සහ ව්‍යාපෘති ඇගයීමේ හා විමර්ශන ශිල්ප ක්‍රමයන් (CPM and PERT) ක්‍රියාත්මක කිරීමට අදාළ වාසි මොනවාදැයි කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 03)

- (ආ) ව්‍යාපෘති කඩිනම් කිරීමට අදාළ කාල පිරිවැය බලපෑම යනු ක්‍රමක් ද?

(ලකුණු 02)

- (ඇ) බේවිඩි සහ සමාගම නව පරිගණක පද්ධතියක් සඳහා වන සැලසුමක් සංවර්ධනය කර, එකී ව්‍යාපෘතිය සඳහා ව්‍යාපෘති කළමනාකරු පහත උපලේඛනය (4.1 වගුව) සකස් කොට ඇත.

වගුව 4.1

කාර්යය	සන්නතම කාර්යය	කාලය (සති)
A	නැත	6
B	නැත	7
C	A,B	5
D	B	8
E	A,B	2
F	C	4
G	D,E	3
H	D	5
I	B	6
J	B	6
K	J	3
L	F, G	8
M	H, I	5

මෙම උපලේඛනය හාවිතයෙන්,

- (i) ජාල සටහන නිර්මානය කරන්න. (ලකුණු 02)
- (ii) අවධි මාරුගය තීරණය කරන්න. (ලකුණු 02)
- (iii) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට අදාළ කාලය හඳුනා ගන්න (ලකුණු 02)
- (iv) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමේ කාලයට බලපෑමක් තොමැතිව C සහ L යන කාර්යයන් ප්‍රමාද කළ හැකි ද? (ලකුණු 02)
- (v) B සහ L යන කාර්යයන්වල මුළු ශිල්ල කාලය සහ නිදහස් ශිල්ල කාලය ගණනය කරන්න. (ලකුණු 02)

- (ඇ) වින ආහාර අවත්හලක හිමිකරු එකී ආයතනය සඳහා ගණකාධිකරණ හා හාණ්ඩ්ලේඛන ක්‍රමයක් (Accounting & Inventory system) සඳහා පරිගණකගත පද්ධතියක් සංවර්ධනය කර ඇත. පරිගණකගත මෘදුකාංග සංවර්ධන සමාගම පහත දැක්වෙන කොරතුරු 4.2 වගුවෙහි සපයා ඇත.

වගුව 4.2

කාර්යය	සන්නතම කාර්යය	කාලය (දින)		
		සර්ව ගුහවාදී	සර්ව අගුහවාදී	මධ්‍යස්ථානීය
A	නැත	2	4	3
B	නැත	3	5	4
C	A	4	6	5
D	B	1	3	2
E	B,C	2	4	3
F	B	3	5	4
G	E,D	5	7	6
H	D,E,F	2	4	3
I	B,C	1	3	2
J	G,H	2	4	3
K	I,J	1	3	2

- (i) ජාල සටහන නිර්මාණය කරන්න. (ලකුණු 04)
(ii) අවධි මාර්ගය තීරණය කරන්න. (ලකුණු 01)
(iii) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමට අදාළ කාලය හඳුනාගන්න. (ලකුණු 01)
(iv) සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කිරීමේ කාලයට බලපෑමක් තොමැතිව E සහ G යන කාර්යයන් ප්‍රමාද කළ හැකි ද? (ලකුණු 02)
(v) ව්‍යාපෘතිය දින 26 කින් නිම කිරීමේ සම්භාවිතය කොපමෙන් ද? (ලකුණු 02)
(මුළු ලකුණු 25)